

Application No.

Call Up No.

Office Use Only

Age  GCE(O/L)  English  Science/Health  Copies

CPR Certificate  Experience  Y  M  Qualified  Not

Reason

AIRPORT & AVIATION SERVICES (SRI LANKA) (PRIVATE) LIMITED  
BANDARANAIKE INTERNATIONAL AIRPORT, KATUNAYAKE

**APPLICATION FOR THE POST OF MEDICAL ATTENDANT GRADE I (MALE)**

1 Title : Mr  Mrs  Miss  Other

Last Name:

අවසාන නම

Initials with Last Name

මුල් අකුරු සමඟ

අවසාන නම

Full Name as in NIC :

සම්පූර්ණ නම

ඡා.හැ.ප.

අනුව

**(Copy of Birth certificate or NIC should be attached. උප්පැන්න සහතිකයේ හෝ ඡා.හැ.ප.හේ පිටපත ඇමිණිය යුතුය)**

2 NIC No:  Date of Issue:      
ඡා. හැ. අංකය නිකුත් කල දිනය Date Month Year

Date Of Birth :    Age as at 10/02/2025:    
උපන් දිනය Date Month Year 2025/02/10 වන දිනට වයස year Month

Gender: Male  Female  Nationality:   
ස්ත්‍රී/පුරුෂ භාවය පුරුෂ ස්ත්‍රී පුරවැසි භාවය:

Marital Status : Single  Married  Divorced  Widow   
විවාහක තත්වය අවිවාහක විවාහක දික්කසාද වැන්දඹු

3 **Contact Details** විමසීම් පිළිබඳ තොරතුරු

Permanent Address :   
ස්ථිර ලිපිනය:   
.....  
.....

City/Town:  Postal Code :   
නගරය තැපැල් අංකය

Telephone No:  Mobile No:   
දුරකථන අංකය ජංගම දුරකථන අංකය

e-Mail:  Province :   
ඊ-මේල් පළාත

District :  Polling Division :   
දිස්ත්‍රික්කය ඡන්ද කොට්ඨාශය

|          |  |  |
|----------|--|--|
| <b>4</b> | <b>Highest Education Qualification</b> : |  |
|          | ඉහළම අධ්‍යාපන සුදුසුකම                   |  |

**Academic Qualifications** අධ්‍යාපන සුදුසුකම්

**G.C.E. (O/L)** අ.පො.ස. (සා. පෙ.)  
**(Copies of certificates should be attached. සහතික වල පිටපත් ඇමිණිය යුතුය)**

|          |                 |                   |                        |             |
|----------|-----------------|-------------------|------------------------|-------------|
| <b>5</b> | Subject<br>විෂය | Grade<br>ශ්‍රේණිය | Index No<br>විභාග අංකය | Year<br>වසර |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |
|          |                 |                   |                        |             |

**G.C.E. (A/L)** අ.පො.ස. (උ. පෙ.)

|          |                       |                   |                 |                   |
|----------|-----------------------|-------------------|-----------------|-------------------|
| <b>6</b> | Index No විභාග අංකය : |                   | Year වසර :      |                   |
|          | Subject<br>විෂය       | Grade<br>ශ්‍රේණිය | Subject<br>විෂය | Grade<br>ශ්‍රේණිය |
|          |                       |                   |                 |                   |
|          |                       |                   |                 |                   |
|          |                       |                   |                 |                   |

**Degrees, Diplomas etc.** උපාධි, ඩිප්ලෝමා  
**(Copies of certificates should be attached. සහතික වල පිටපත් ඇමිණිය යුතුය)**

|          |   |  |                          |                          |                              |  |                                    |
|----------|---|--|--------------------------|--------------------------|------------------------------|--|------------------------------------|
| <b>7</b> | Name of the Degree/<br>Diploma<br>උපාධියේ,<br>ඩිප්ලෝමාවේ නම | University/<br>Institution<br>විශ්වවිද්‍යාලය හෝ<br>ආයතනය | Period                   |                          | Field of Degree<br>ක්ෂේත්‍රය | Results<br>(indicate Class or Grade)<br>ප්‍රතිඵල | Effective Date<br>ක්‍රියාත්මක දිනය |
|          |   |  | From සිට<br>(dd/mm/yyyy) | To දක්වා<br>(dd/mm/yyyy) |                              |  |                                    |
|          |   |  |                          |                          |                              |  |                                    |
|          |   |  |                          |                          |                              |  |                                    |
|          |   |  |                          |                          |                              |  |                                    |

**Professional Qualifications** වෘත්තීය සුදුසුකම්  
**(Copies of certificates should be attached. සහතික වල පිටපත් ඇමිණිය යුතුය)**

|          |                    |                                |   |   |
|----------|--------------------|--------------------------------|---|---|
| <b>8</b> | Institute<br>ආයතනය | Name of Course<br>පාඨමාලාවේ නම | Level of Qualifications<br>ලැබූ තත්ත්වය | Duration/Commencing &<br>Closing Date<br>කාල සීමාව/ආරම්භක දිනය හා<br>අවසාන දිනය |
|          |                    |                                |   |   |
|          |                    |                                |   |   |
|          |                    |                                |   |   |
|          |                    |                                |   |   |

**Working Experience**

සේවා පළපුරුද්ද

**(a) Present Employment වර්තමාන රැකියාව:****(Copies of Service certificates should be attached. සේවා සහතික වල පිටපත් ඇමිණිය යුතුය)**

|   |                      |                             |                                 |                                 |
|---|----------------------|-----------------------------|---------------------------------|---------------------------------|
| 9 | <b>Post</b><br>තනතුර | <b>Institution</b><br>ආයතනය | <b>Period</b> කාල පරිච්ඡේදය     |                                 |
|   |                      |                             | <b>From</b> සිට<br>(dd/mm/yyyy) | <b>To</b> දක්වා<br>(dd/mm/yyyy) |
|   |                      |                             |                                 |                                 |

**(b) Previous Employment වර්තමාන රැකියාවට පෙර රැකියාවන් පිළිබඳ විස්තර:****(Copies of Service certificates should be attached. සේවා සහතික වල පිටපත් ඇමිණිය යුතුය)**

| <b>Post</b><br>තනතුර | <b>Institution</b><br>ආයතනය | <b>Period</b> කාල පරිච්ඡේදය     |                                 | <b>Total Service</b><br>මුළු සේවා කාලය |
|----------------------|-----------------------------|---------------------------------|---------------------------------|--|
|                      |                             | <b>From</b> සිට<br>(dd/mm/yyyy) | <b>To</b> දක්වා<br>(dd/mm/yyyy) |  |
|                      |                             |                                 |                                 |  |
|                      |                             |                                 |                                 |  |
|                      |                             |                                 |                                 |  |
|                      |                             |                                 |                                 |  |

**Details of two non related referees:**

ඔබ ගැන විමසිය හැකි දෙයක් නොවන දෙදෙනෙකුගේ නම්

|    |   |   |  |
|----|---|---|--|
| 10 | <b>Name &amp; Position</b><br>නම සහ තනතුර | <b>Official Address And Telephone Nos.</b><br>කාර්යාලීය ලිපිනය හා දුරකථන අංකය | <b>Residential Address &amp; Tel. Nos.</b><br>පුද්ගලික ලිපිනය හා දුරකථන අංකය |
|    |   |   |  |
|    |   |   |  |

I do hereby certify that the above particulars given by me are true and correct to the best of my knowledge.

මාගේ දැනීමට අනුව මෙම පත්‍රිකාවේ සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් සහතික කරමි.

Signature of the applicant: .....

අයදුම්කරුගේ අත්සන

Date: .....

දිනය